

අශේෂක ප්‍රාකෘතයෙහි සුවිශේෂී භාජා ලක්ෂණ

ආධුනික කරිකාවාරය වැළිවිට සොරක හිමි

ඉන්දු ආරය භාජා ගණයට වැළෙන උත්තර භාරතයේ දේශීය භාජා ගණයට අයත් සියලු ම භාජා පුග තුනක් ඔස්සේ වර්ගීකරණය කළ හැකි ය.

1. ප්‍රාග් ඉන්දු ආරය පුගය
2. මධ්‍ය පුගය
3. තුතන පුගය

වගයෙනි. මෙයින් ප්‍රාග් ඉන්දු ආරය පුගය වගයෙන් ගැනෙන්නේ හි. ඩු. 1800 සිට හි. ඩු. 600 දක්වා රවනා වූ සාග්, යුපුර්, සාමන් හා අපර්වන් යන වේද ගුන්ප හා රට අයත් බ්‍රාහ්මණ, උපතිෂ්ඨ හා ආරණ්‍යක පුගවල රවනා වූ ගුන්ප, රාමායණය මහාභාරතය ආදි විර කාව්‍ය, පාණිනී, පතක්ෂ්ථලී වැනි ව්‍යාකරණයූයින්ගේ කෘති හා කාලීදාස, අශ්වසෝප, දණ්ඩ, මාස, භාරවී, හටටි ආදින් විසින් රවනා කරන ලද ගෘගාරාත්මක කාච්‍යාන් අයත් වේ. මෙකළ භාවිත වූ භාජාව වූයේ කුමයෙන් දිපුණු වූ "ආරය භාජාව" හෙවත් "සංස්කෘත භාජාව යි." එය "දෙදේවී" හෙවත් උසස් කුලවල සිටියවුන් භාවිතකළ භාජාව විය. මෙහි උසස් කුල ලෙස හැඳින්වූයේ බ්‍රාහ්මණ හා ස්ක්‍රීය වංශිකයේ ය. එහෙත් ස්ක්‍රීය වංශයට අයත්ව සිටි රජවරු, පුරෝහිත බමුණ්න් වැනි අයට පමණක් සංස්කෘත භාජාව කරා කිරීමේ අයිතිය සිඛුණි. ස්ක්‍රීය වංශික අය මෙහෙයියට පවා සංස්කෘත භාජාව කරා කිරීම තහනම් විය. රට හේතු වූයේ වෙදික සමාජය තුළ කාන්තාව පහත් කුලයෙහි ලා සැලකු නිසා ය. මධ්‍යම පුගයට හි. ඩු. 600 සිට හි. ව. 900 දක්වා කාලය තුළ භාරතයේ ලියවුණු සෙල්ලිප, හිනයාන හා මහායාන බුද්ධහම් දේශීත පෙළ අව්‍යා පොත් ද, පැරණි ජේත පූතු

ද, ගොරසේති, මහාරූපී ආදි ප්‍රාකාන්ත හාජා උපයෝගී කරගෙන රවිත නාට්‍ය ගුන්ථ ද අයත් වේ. තුනන යුගයට ප්‍රාකාන්ත හාජාවන්ගේ ප්‍රහවයෙන් ඇති වූ හින්දී, වංග, මරාටි, ගුරාටි, උරුදු, ආදිය අයත් වේ. ඒ අනුව වර්තමානයේ හාටිත බොහෝ හාජාවන්ගේ මාතා හාජාව මධ්‍යම යුගයට අයත් ප්‍රාකාන්ත හාජාවන්ගෙන් ප්‍රහවය වූ බව කිව හැකිය.

අපගේ ප්‍රස්ථානයට තසුවන අයෝක් ප්‍රාකාන්තය කු. සූ. 3 වන සියවසේ මධ්‍යම හාගේ දී පමණ ආරම්භ විය. හාරතයේ රජ පැමිණි ධර්මාණයෝක් මහාධිරාජයන් විසින් පිහිටුවන ලද ශිලා ලිපිවල හාජාව ද ප්‍රාකාන්ත හාජා ලක්ෂණ දරණ හෙයින් "අයෝක් ප්‍රකාන්ත" යැයි ව්‍යවහාර කෙරේ. අයෝක් ප්‍රාකාන්තය ද ප්‍රධාන කොටස් හතරකි!¹

- එනම්:- 1. වයඩිඳිග ගණය
- 2. නිරිතඳිග ගණය
- 3. පෙරදිග ගණය
- 4. මධ්‍ය ගණය

යනුවෙනි. මෙයින් වයඩිඳිග ගණයට ආහඛග්ගර, මන්සේරා ලිපි ද, නිරිතඳිග ගණයට ගිර්නාර ලිපි ද, පෙරදිග ගණයට බොලි, රෝගඩි ලිපි ද, මධ්‍ය ගණයට බාර්ඩුත්, රුප්නාථ ලිපි ද අයත් ය. මේවායින් රාජ්‍ය හාජාවට අයත් වූයේ නිරිත දිග ගණයට අයත් වූ ගිර්නාර ලිපිය. අයෝක් ප්‍රාකාන්තය තුළ ඒ ඒ දේශවලට අදාළව යම් යම් වෙනස්කම් තිබුණ් තත්කාලීන හාරතීය සමාජයේ හාජාව මෙය විය. මේ හාජාව "මාගධී ප්‍රාකාන්තය" යනුවෙන් ද හඳුන්වන බව ඇතැම් මතය යි.² සමහර පඩිවරු පහත සඳහන් පිළිවෙළට ද මේ ශිලා ලිපි වර්ගිකරණය කරති.³

- 1. පංජාබී දේශීය ශිලා ලිපි
- 2. පුරුව හාරතීය ශිලා ලිපි

3. පැයිවීම හාරතීය ශිලා ලිපි

වශයෙනි. මෙයින් පංජාබී ලිපි සංස්කෘත හාජාවටත් පුරුව හාරතීය ලිපි හා පැයිවීම හාරතීය ලිපි සම්පූර්ණයෙන් ම පාලි හාජාවටත් සමානකමක් දක්වයි. අයෝක් රජ විසින් ලියවන ලද ලිපි අතර අනුගාසනා ලිපි හෙවත් "ආදා ලිපි" (යම් යම් ව්‍යවස්ථා පනවමින් පිහිටුවන ලද ලිපි) හා "ඩරම ලිපි" (මහජනයාට ධර්මානුගාසනය පිළිස ලියවූ ලිපි) වශයෙන් දෙවැදුරුම් ය. එසේම පර්වතයන්හි ලියවන ලද ලිපි "යෙල ලේඛන" හෙවත් "ශිලා ලිපි" හා ගල් කණු නාවා එහි ලියවන ලද ලිපි "ස්තම්භ ලිපි" හෙවත් "රුම ලිපි" වශයෙන් ද දෙවැදුරුම් ය.

අයෝක් සේල්ලිපිවල අකුරු වර්ග දෙකක් දැකිය හැකි ය. එනම් බරෝෂ්ඩී හා බාහුම් අක්ෂර වශයෙනි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අකුරු ලියන්නේ දකුණේ සිට වමට වුවත් බරෝෂ්ඩී අක්ෂර ලිවිමේ දී වමේ සිට දකුණට ලිවිමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත. හාජා ඉතිහාසය ආරම්භයේ දී මෙම ක්‍රම වේදය හාරතය පුරා ව්‍යාජ්‍යත්ව පැවතුණ අතර පසුකාලීනව බාහුම් අක්ෂර ලිවිමේ පහසුව නිසා බොහෝ දෙනෙක් එම ක්‍රමය යොදා ගත්තේ. බරෝෂ්ඩී අක්ෂරයන්ගේ ආරම්භය වූයේ 'සැමටික්' අක්ෂර ක්‍රමයක් වූ 'ඇශමික්' අක්ෂර මාලාවෙන් යැයි සෞයාගෙන ඇත. මෙයට යුරෝපීය පැඩිවරු ආරයයන්, අරියානො පාලි, ඉන්වො පාලි, එසානදිග පාලි, උතුරුදිග පාලි යන නම ව්‍යවහාර කරති. මෙහි විශේෂත්වය වන්නේ දීර්ඝ අකුරු නොමැතිවීමයි. බරෝෂ්ඩී හාජාවෙන් ලියවුණු ලිපි දක්නට ඇත්තේ අල්ප වශයෙනි. ආහඛග්ගරකි හා මන්සේරා ගල්කුවලද, මධිසුර ලිපි කිහිපයක ද එකී අක්ෂර දැකිය හැකිය. ආහඛග්ගර පිහිටා තිබුණේ ඉන්දියාවේ නැගෙනහිර දිසාවට බැරවය. නැගෙනහිර ප්‍රදේශවල ජනය දීර්ශනකුර හාටිත නොකළ බව මෙයින් පැහැදිලි වේ. මේ ප්‍රදේශයේ දී සෞයාගන්නා ලද බරෝෂ්ඩී හාජාවෙන් ලියවුණු දම්මපදයක් ඇත. එහි ගාරා කිහිපයක් මෙසේ දැක්වීය හැකිය.⁴

අරහඳ නිබමධ - පුජර බුද ගෙනෙ
ඩුනප් මුවිනො සෙන නලගර බ කුණුරු

අනිව වත සසර - උපද වය ධමිනො
උපරීති නිරුක්තිති - තෙප උච්චමො සුභො

අපුමද අමතපද - පුමද මුවිනො පද
අපුමත ත මීයති - යෙ පමත යථ මථ

මෙම ගාරා තුනෙන් පළමු ගාරාව "ආරහඳ නික්ඛමම පුද්දුජර
බුද්ධසාසනේ" යන්නයි. දෙවන ගාරාව "අනිවිවා වත සංඛාරා" ආදි
ගාරාවයි. තුන්වැනින් "අප්පමාදා අමතපදං" යන්නයි. ගාරා තුන
දෙස බැලිමේ ද පාලි ගාරාවලට වඩා වෙනස් වූ කුම කිහිපයක් ම
දක්නට ලැබෙන බව කිව හැකිය. යෙදියයුතු මහප්‍රාණ අකුර වෙනුවට
වෙනත් මහප්‍රාණ අකුරක් දැමීම (අරහඳ නිබමධ - ආරහඳ නික්ඛමම)
බැඳී අකුරු කිසිම තැනක දක්නට තොලැබීම, (අනිව, උපද, ධමිනො -
අනිවිවා, උපදා, ධමිමිනො) පාලියෙහි ඇති ද්‍රුත්ති 'ස' කාරය වෙනුවට
තාලුජ, මුරුධිජ 'ස' කාර දෙකම යෙදීම, (ගෙනෙ, තෙප, උච්චමො -
සාසනේ, තෙසං, වුපසමො) අනුශ්වාරය තොයෙදීම (සෙන, නලගර,
අමතපද - සෙනා, තලාගාර, අමතපදං) බැඳී අක්ෂරය වෙනුවට
රකාරාංශය සහිත අකුරු යෙදීම (අපුමද, අපුමත - අප්පමාදා,
අපුමතත්තා) ආදි වෙනස්කම පෙන්වා දිය හැකි ය.

මුහු හෝඩිය මහා මුස්මයා විසින් මැවි නිසා එම නම යොදා
ඇති බව පැරණි හාරතීයන්ගේ විශ්වාසය යි. එසේ ම ජෙන සුත්‍රයක්
වත "සමවායංග" සුත්‍රයේ මුහු හෝඩියට "මායුයාක්බර" (මාතාකානුර) යන නම දී එහි අකුරු 46 ක් ඇති බව කියත්. ආවරය
අහයදේව ගුරින් විසින් එසේ දක්වන ලද මුහු හෝඩි අක්ෂර වන්නේ

අ, අ, ඉ, එ, උ, උ, උ, එ, එ, ඔ, ඔ, ඔ, ඔ, ඔ, ඔ,

ක, බ, ග, ඩ, ඩ,
ව, ජ, ජ, කු, කු,
ඒ, එ, එ, එ, එ,
ත, එ, එ, එ, එ,
ප, එ, එ, එ, එ,
ය, එ, එ, එ, එ, එ,

යනුවෙනි? මෙම අක්ෂරමාලාව සංස්කෘත අක්ෂරමාලාවට
බෙහෙවින් සම්පූකමක් දක්වයි. මෙහි අක්ෂර 47 ක් දක්නට ලැබෙන
බැවින් 'ල' කාරය ඉවත් කළපුතු යැයි "අහයදේව සුරිභු" පවසයි.
එහෙත් "ආවාරය බුළල්" නම් පත්‍රවරයා දක්වන්නේ "සූ" යන්න
ඉවත් කළ පුතු බවයි. කෙසේ නමුත් අණෝක සිලා ලේඛනයන්හි මේ
අක්ෂර දෙකම හාවිත තොවීම මත මේ සම්බන්ධයෙන් යම් යම් ගැටුපු
අණෝක සිලා ලේඛන ලියවන කාල වකවානුවේ ද තිබෙන්නට ඇතැයි
සිනිය හැකිය. බෙරෝෂ්ධී අක්ෂර ද මුහුම් හෝඩියෙන් බිඳුණු හාඡාවක්
යැයි බුළල් පත්‍රවරයාගේ අදහසයි. ගාස්ත්‍රාවාරය වි. විමලානත්ද
මහතාගේ අදහස වන්නේ බෙරෝෂ්ධී අක්ෂර ක්. පු. 4 වන සියවසේ සිට
ක්. ව. 4 වන සියවස දක්වා කාලයේ ඉත්දියාවේ වයඹිදිග ව්‍යාප්ත වූ
බවය. මෙම දිගාවෙහි ආරයයේ මුලින් පැමිණ ජනාවාස බිහිකර ගත්
බව ඉතිහාස තොරතුරුවලින් පැහැදිලි වේ.⁶

අණෝක සිලා ලේඛනයන්හි හාඡා ලක්ෂණ පිළිබඳව සොයා
බැලිමේ ද ඉහතින් සඳහන් කරන්නට යොදුණු එක් එක් දිගාවන්ට
අනුව ක්‍රමවේද තුනක් හාවිත කර තිබේ. ඒ ඒ පළාත්වලට ගැලපෙන
හාඡාවකින් සෙල්ලිපි හෝ වැමි ලිපි ලියවා තිබේ. හාරතයේ විවිධ
දිගාවන්හි කපාකළ හාඡාව හා ලිඛිත හාඡාවේ වෙනස්කම දක්නට
ලැබේ. මුදුරුණෙන් වහනසේ ද තොයක් දිගාවන්හි තම ධර්මය දේශනා
කිරීමේ දී ඒ ඒ දිගාවන්ට ගැලපෙන පරිදි දේශනා කළ බව කියවේ.
පාතුය සඳහා යෙදී ඇති පත්ත, පාය, පොණ, ආදි ව්‍යවහාර තිබෙමෙන්
ි බව පැහැදිලි වේ. අණෝක රුපගේ සෙල්ලිපි හෝ වැමිලිපිවල

දක්නට ලැබෙන හාජා ලක්ෂණ අතර ශිරනාර ලිපි, බේලි ලිපි හා පාහබාග්ගර ලිපි යන ප්‍රදේශවලින් සොයාගන්නා ලද ලිපි වැදගත් වේ. එකි ලිපිවලට අනුව හාජා ලක්ෂණවල ද වෙනස්කම් දක්නට ලැබේ. මිට අමතරව උතුරු කිරීකාස්ථි ජේගධ ලිපි, පිමාලය ආසන්නයේ තිබූ බාල්යි නමින් හැඳින්වෙන ලිපි, දිල්ලි, අලහබාද්, බාහු ආදි නොයෙක් දිගාවන්හි තිබූ සොයාගන්නා ලද සියලු ලිපි ඉහතින් සඳහන් කළ හාජා ලක්ෂණ උපයෝගි කරගෙන ලියවා තිබේ.

ශිරනාර ලිපි

ශිරනාර ලිපි පාලි හාජාවට සමානකමක් දක්වයි. ඒවායෙහි වෙනස්කම් දක්නට ලැබෙන්නේ සූරි වශයෙනි. එකි දක්නට ලැබෙන එක් හාජා ලක්ෂණයක් වන්නේ සංයුත්ත වර්ගාන්ත අකුරු වෙනුවට අනුස්ථාරය යොදා තිබීම සි?'

| | | | | |
|----|---|-----------|---|-------------|
| ව | - | ගංගා | - | ගධිගා |
| කු | - | අංනමනකා | - | අක්කුදමනසා |
| න | - | උපහංති | - | උපහන්ති |
| ණ | - | අතපාශ්ංචි | - | අත්තපාසණ්චි |
| ම | - | ධංම | - | ධම්ම |

සමහර තැනක දීර්ඝාක්ෂණරයේ ප්‍රස්ථි වෙති.

| | | |
|--------|---|---------|
| භුයරති | - | භුයෝරති |
| තත | - | තරා |
| ලේනෙ | - | රාජේනා |

නීයංසා, රක්කෝද්දා, බ්‍රාහ්මණ ආදි ගබ්ද වෙනුවට කෙකුයාසා, රාණකුදා, බාමිහන යන වචන බොහෝ සෙයින් දක්නට ලැබේ. එසේම ව්‍යවහාර පාලි හාජාවේ දක්නට නොලැබෙන අනුංසා, පරිවිධාන ආදි ප්‍රයෝගයන් ද දක්නට ලැබේ.

ඩේලි ලිපි

අගෝක යිලා ලේඛන බොහෝමයක් ලියවා ඇත්තේ මෙම ලිපි වර්ගයෙනි. මෙහි හාජාව මාගධී ප්‍රාකාන්තයට සමාන වේ. එමනිසාම එවිධ හාජා ලක්ෂණ ද දැකිය හැකි ය.

• 'ර' කාරය වෙනුවට 'ල' කාරය යෙදීම

| | | |
|--------|--------|-------|
| රාජා | ලාජා | රජු |
| පුරු | පුලෙ | පෙර |
| මුළුරා | මුළුලා | මොඹරු |

• සංයෝග අකුරුවල දෙවෙනි අකුර පමණක් හාවිත කිරීම

| | | |
|---------------|-------------|-----------------|
| අවිය | අයි | අට |
| පවිඡා | පජා | පසුව |
| දේවානම්පියස්ස | දේවානම්පියස | දේවානම්පියතිස්ස |

• දත්තර 'ස' කාරය නොයාදා මූර්ධන 'ඡ' කාරය හා තාලුජ 'ඉ' කාරය බෙහෙවින් යෙදීම

| | | |
|------------|----------|----------------|
| පියදස්සිනො | පියදමිනො | පිය දැකුම් ඇති |
| සතසහස්සං | පතපහගෙ | ලක්ෂයක් |
| පුස්පුසා | ප්‍රප්පා | සේවා කිරීම |

- මුරබඟ 'ණ' කාරය නොයෙදීම

පාණානා-පානානා... ප්‍රාණීන්ගේ

ධම්මවරණ... දිමවලන... දැහැමි හැසිරීම

සමණ බුජමණානා... සමනබංහනානා... පුමණ බුජමණයින්ගේ

- 'ඩ' කාරය 'ව' බවට පත්වීම

තිබුබ... තිවෝ තියුණු

සඩඩ මනුස්සානා... අවමනුගානා... සියලු මිනිසුන්ගේ

කත්තබිඩ... කටවිය... කළපුතුයි

වත්තබිඩ... වත්තවිය... වියපුතුයි

- 'කු' කාරය 'න' බවට පත්වීම

මක්දක්ද... මනෙ සිතයි

අක්දක්ද... අනෙ නොයෙක්

හක්දක්දයු... හංනෙපු විනාශ කරන්නාහ

- 'ත' කාරය 'ට' බවට පත්වීම

කත... කට... කරන ලද

මත... මට -මටෙ මැරණු

අනුවත්තිස්සන්ති අනුවටස්ති අනුවපවතින්

- අනුස්ථිරය ඇතැම් තැනෙක ලොජ් වීම

| කිංකි | කිංකි | කුමක් නිසාද? |
|-------|-------|--------------|
|-------|-------|--------------|

| | | |
|-------|------|-----|
| මත්තං | මාතෙ | පමණ |
|-------|------|-----|

| | | |
|-----|-----|---------|
| හතං | හතෙ | නසන ලදී |
|-----|-----|---------|

- 'ඉ' කාරය 'අව' බවට පත්වීම

| | | |
|------------|----------|------------|
| ඖත්තපෙයුම් | අවතුපෙයු | ලැඹ්ජාවෙට් |
|------------|----------|------------|

| | | |
|-------|--------|-----------|
| ඖකාසං | අවකාසං | ඉඩ, අවසරය |
|-------|--------|-----------|

- 'සු' වෙනුවට 'ය' හෝ 'ත' කාරය යෙදීම

| | | |
|-------------|--------|------------------|
| සුපත්ත්‍රාය | සුපයාය | ව්‍යස්ද්‍රන සඳහා |
|-------------|--------|------------------|

| | | |
|---------------|----------|-------------|
| එතස්සත්ත්‍රාය | එතායායාය | මේ කාරණයෙහි |
|---------------|----------|-------------|

| | | |
|--------|------|--------------|
| සඩඩත්ප | සවතා | සියලු තැන්ති |
|--------|------|--------------|

- සත්තම් විහක්ති 'ස්මි.' යන ප්‍රතා 'සි' හෝ 'මි' යන්තෙන් අවසන් වීම

| | | |
|------------|---------|------------|
| විර්තස්මි. | විර්තසි | රාජ්‍යයෙහි |
|------------|---------|------------|

| | | |
|-----------|----------|----------|
| ජනපදස්මි. | ජනපද්‍රි | ජනපදයෙහි |
|-----------|----------|----------|

| | | |
|--------------|---------|-----|
| පාසණ්සිස්මි. | පාශචිසි | දහම |
|--------------|---------|-----|

- 'ඉ' හෝ 'ඊ' කාරය 'හ' කාරය බවට පත්වීම

| | | |
|-------|--------|-------|
| ඉඩ | හිද | මෙහි |
| රදිසං | හේදිසං | මෙබදු |

- පාලි හාඳාවේ 'ග' යන්න 'ක' බවට හෝ ඇතැම් තැනෙක 'ක' යන්න 'ග' බවට පත්වීම

| | | |
|-----------|------------|--------------|
| ගුහා | කුහා | ගුහාව |
| සිලුවී කත | සිලුවී ගචි | ගලෙන් කරන ලද |

- 'වද්‍යි' යන්න වෙනුවට 'ආහා' යන්න සෑම ස්ථානයකම යෙදේ.
- 'සො, තතො, තො' යන පාලි වචනවලට 'සො' යන්න යොදා තිබේ,
- 'අහං' යන පාලි වචනයට 'හකං' යන වචනය නිතර යොදා තිබේ.
- ඇතැම් වචනවලට පාලියට සමාන වූ පදයක්වන් තොයොදා වෙනම වචන හාටික කොට තිබේ.

| | |
|--------------|----------|
| කතක්කුදුකුතා | කිටනාතා |
| දාරකමාතරා | අඩකරනියා |

ඡාහභාස්‍ය ලිපි

මෙම ලිපිවල විශේෂත්වය වන්නේ සංස්කීර්ණ හාඳාවේ මෙන්ම පාලි හාඳාවේ ද වචන දක්නට ලැබේම සි. ඇතැම් තැනක හාඳා දෙකට ම අන්තරාගත තොවන වචන ද දක්නට ලැබේ. දීර්ඝාක්ෂර අකුරු තොයෙදීම මෙහි ඇති කවත් විශේෂත්වයකි. එවැනි එක් ලිපියක් මෙසේ දැක්වීය හැකි ය.

අතිශුංතං අංතරං දෙවනප්‍රිය විහරයනු නම නිකුමිෂු. අනු මාගය අකුදුකිව හේදියනි අහිරමනි අහවසු සො දෙවනප්‍රිය ප්‍රියදසි රජ අභවෘත්‍යිසිනො සතො නිකුම් සංඛ්‍යාධිං තොන දා මුම යනු අනු ඉයා හොති ගුම්ණ මුමණනා දුශනෙ දනා.

මෙහි ඇති රකාරාංඡ සහිත පද බොහෝ දුරට සංස්කීර්ණ හාඳාවට නැඹුරු වේ. "හොති, සතො, සො" වැනි පද සංස්කීර්ණ පාලි දෙකට ම අයත් ඒවාය. "හේදියනි, දුශනෙ" වැනි වචන හාඳා දෙකට ම අයත් තොවන අශේෂ ප්‍රාකාශ වචනයි. ඉහතින් සඳහන් කෙරුණු බවෝෂ්දී ධම්මපදය ද මෙම ලක්ෂණවලින් සමන්වීත ය.

මේ අයුරින් එකිනෙකට වෙනස් වූ ලක්ෂණයන්ගෙන් අශේෂ ගිලා ලේඛන ලියවා ඇත්තේ ඒ ඒ දිගාවන්හි හාවත වූ හාඳාව පදනම් කරගෙන ය. අශේෂකිලා ලේඛනයන්හි අන්තරාගත වී ඇත්තේ ඒ ඒ පළාත්වාසීන්ට යම් යම් දේ දැන්වීමට අවශ්‍ය වූ කාරණාවන් නිසා ඔවුන්ට තේරෙන හාඳාවකින් ය. එසේම අකුරු ලියවීම කළ යුතු නිසා විවිධ හාඳා ලක්ෂණ ද ඇතුළත් කරන්නට ඇති බව සිතිය හැකිය. තොන්තේරෙන හාඳාවකින් යමක් ලියා තැබීම ප්‍රයෝගනවත් තොවී. එහෙත් අශේෂ අධිරාජයාගේ රාජකීය හාඳාව දොලි ගිරි ලිපිවලින්, වැම් ලිපිවලින් වැඩි වශයෙන් දක්නට ලැබෙන හාඳාවයි. මේ හේතුව නිසාම අශේෂ ගිලා ලේඛන ලියවා ඇත්තේ ද දොලි ලිපි වශයෙනි.

අභ්‍යන්තික සටහන්

- 1 සාසනරතන හිමි, මොරවුවේ, සිංහල ප්‍රාකාශනය, අනුලා මුද්‍රණාලය, කොළඹ, 1956, 141 පිටුව.
- 2 History of Indian Literature, Vol. I, P. 28.
- 3 සාසනරතන හිමි, මොරවුවේ, සිංහල ප්‍රාකාශනය, අනුලා මුද්‍රණාලය, කොළඹ, 1956, 141 පිටුව.
- 4 සාසනරතන හිමි, මොරවුවේ, අයෙකු ප්‍රාකාශනය හා සිංහලයේ මූල් පදනම, (ඇජ්‍යාලීය ලිපියකි.) ප්‍රාථින හා පැහැදිලිකාර සමාගම, 1994, 137 පිටුව.
- 5 සාසනරතන හිමි, මොරවුවේ, සිංහල ප්‍රාකාශනය, අනුලා මුද්‍රණාලය, කොළඹ, 1956, 146 පිටුව.
- 6 සාසනරතන හිමි, මොරවුවේ, සිංහල ප්‍රාකාශනය, අනුලා මුද්‍රණාලය, කොළඹ, 1956, 147 පිටුව,